



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

විදුලි සංදේශ බදු (සංශෝධන)

2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනත් කෙටුම්පතකි

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා
විසින් 2013 මාර්තු මස 08 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2013 පෙබරවාරි මස 26 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[216 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 6.00 යි.

තැපැල් ගාස්තුව : රු. 5.00 යි.

නීතිය බලපෑමේ ප්‍රකාශය

2 වන වගන්තිය : මෙම වගන්තිය මගින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කරනු ලබන අතර, එම වගන්තියේ නීතියේ බලපෑම වනුයේ අන්තර්ජාල සේවා සහ විදුලි සංදේශ සේවා සැපයීමේ දී අයකරනු ලබන අනුප්‍රමාණ සඳහා විධිවිධාන සැලැස්වීම වේ.

3 වන වගන්තිය : මෙම වගන්තිය මගින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කරනු ලබන අතර එම වගන්තියේ නීතියේ බලපෑම වනුයේ විදුලි සංදේශ සේවා යන අර්ථනිරූපනය තුළට අන්තර්ජාල සේවා ඇතුළත් කිරීම සහ අන්තර්ජාල සේවා සඳහා අලුත් අර්ථනිරූපනයක් ඇතුළත් කිරීම වේ.

විදුලි සංදේශ බදු (සංශෝධන)

එල්.ඩී.—ඕ. 10/2013

2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 2013 අංක 21 දරන විදුලි සංදේශ බදු සංශෝධන පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, සියලු කාර්ය සඳහා 2013 ජනවාරි මස 1 දින සිට ක්‍රියාත්මක වන ලෙස සලකනු ලැබිය යුතුය.
2. (මෙහි මින්මතු "ප්‍රධාන ප්‍රඥප්තිය" යනුවෙන් සඳහන් කරනු ලබන) 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනතේ 2 වන වගන්තියේ " 2011 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසුව" යන වචන සහ ඉලක්කම්වල සිට " බද්දක් පනවා අයකරනු ලැබිය යුතුය" යන වචන සහ ඉලක්කම් දක්වා වූ කොටස ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-
- 15 "(මෙහි මින්මතු "ග්‍රාහකයා" යනුවෙන් සඳහන් කරනු ලබන) යම් විදුලි සංදේශ සේවාවක් ග්‍රහණය කරන සෑම තැනැත්තෙකුගෙන්ම-
- (අ) 2011 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන එහෙත් 2013 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව වූ කාලය සඳහා සියයට විස්සක් අනුප්‍රමාණයකින් ද;
- 20 (ආ) 2013 ජනවාරි 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් කාල සීමාවක් සඳහා -
- (i) අන්තර්ජාල සේවා සැපයුම් අගය මත සියයට දහයක් වූ අනුප්‍රමාණයකින් ද ; සහ
- (ii) අන්තර්ජාල සේවා සැපයීම නොවන විදුලි සංදේශ සේවා සැපයුම් අගය මත සියයට විස්සක් වූ අනුප්‍රමාණයකින් ද වූ,
- 25

ලුහුඬු නාමය
සහ ක්‍රියාත්මක
විමේ දිනය.

2011 අංක 21
දරන විදුලි
සංදේශ බදු
පනතේ 2 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

විදුලි සංදේශ බද්ද යනුවෙන් හඳුන්වනු ලබන බද්දක් එක් එක් මාසය සම්බන්ධයෙන් එම විදුලි සංදේශ සේවා ලැබීමේදී ක්‍රියාකරු විසින් සපයනු ලබන එකී සේවාවල අගය මත, පනවා අයකරනු ලැබිය යුතුය.”

- 5 **3.** ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

ප්‍රධාන
ප්‍රඥප්තියේ 12
වන වගන්තිය
සංශෝධනය
කිරීම.

- (1) “විදුලි සංදේශ සේවාව” යන අර්ථනිරූපනය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථනිරූපනය ආදේශ කිරීමෙන්:-

10 “විදුලි සංදේශ සේවාව” යන්නෙන් 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍ර ලැබූ විදුලි සංදේශ හා වෙනත් ක්‍රියාකරුවන් විසින් අවසාන ග්‍රාහකයන්ට සපයනු ලබන සේවා අදහස් වන අතර, එයට අන්තර්ජාල සේවා ඇතුළත් වන නමුත් 2004 අංක 11 දරන මුදල් පනතේ III කොටසේ 21 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ආවරණය වූ දේශීය ක්‍රියාකරුවන් ජාත්‍යන්තර සංවිධාන අතර සලසනු ලබන සහ දේශීය ක්‍රියාකරුවන් සහ විදේශීය විදුලි සංදේශ සමාගම් අතර සහ දේශීය ක්‍රියාකරුවන් සහ විදේශීය විදුලි සංදේශ සේවා සපයන්නන් අතර සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සපයන්නන් අතර සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා අතර ඇතිකරගත් අන්තර් සබඳතා සහ ප්‍රවේශ සේවාවන් ඇතුළත් නොවේ.

- (2) “අන්තර් සම්බන්ධතා සේවා” යන අර්ථනිරූපනයට ඉක්බිතිවම පහත දැක්වෙන අර්ථනිරූපනය ඇතුළත් කිරීමෙන් :-

30 “අන්තර්ජාල සේවා” යන්නෙන් නැරෝ බැන්ඩ්, බ්‍රෝඩ් බැන්ඩ් හෝ පිළිගත් අන්තර්ජාල ප්‍රවේශයන් වශයෙන් වූ අන්තර්ජාල සැපයීම් අදහස් වේ.

- 4.** යම් ක්‍රියාකරුවකු විසින් යම් ග්‍රාහකයකුගෙන් 2013 ජනවාරි මාස 1 වන දිනයෙන් ආරම්භ වී මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භවන

හානිපූරණය.

දිනයෙන් අවසන් වන කාල සීමාව සඳහා බදු මුදල අයකර එකතු කරන අවස්ථාවකදී, එම බදු සියලු කාර්යය සඳහා වලංගු ලෙස අයකරනු ලබ සහ අයකරනු ලැබිය යුතු ලෙස සලකනු ලැබිය යුතු අතර, එකී බදු අයකිරීම සම්බන්ධයෙන් වූ යම් සිවිල් හෝ අපරාධ 5 නඩුවකට එරෙහිව එම ක්‍රියාකරු මෙයින් හානිපූර්ණය කරනු ලැබේ.

5. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වූ විට අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය. සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රචායන
දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි
දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.